

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

වෙස්ට් කෝස්ට් පවර් (ප්‍රයිවට්) ලිමිටඩ් හි (“සමාගම”) 2021 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ලාභ හා අලාභ ප්‍රකාශනය සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2021 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

සමාගමේ 2021 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙළ කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ආවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යාම අවශ්‍ය කෙරේ.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බව අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකවූයුබවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නාවූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබාගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචාවක් හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයක් හඳුනා නොගැනීම මගින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබල වන අතර, දුස්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාන්විත මඟහැරීම හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස සමාගමේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය සහ යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල සාධාරණත්වය ඇගයීම.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතු වේ. මාගේ නිගමනයන් විගණකගේ වාර්තාවේ දිනය දක්වා ලබා ගන්නා ලද විගණන සාක්ෂි මත පදනම් වේ. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් විය හැකිය.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, මණ්ඩලය ක්‍රියා කර ඇති බව;
- සමාගම සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව; සහ
- සමාගමේ සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. මිලියන 15,542.5 ක ලාභයක් වූ අතර ඉකුත් වර්ෂයේ එයට අනුරූප ලාභය රු. මිලියන 11,201.6 ක් විය. එබැවින්, මූල්‍ය ප්‍රතිඵලයේ රු. මිලියන 4,340.9 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මූල්‍ය ප්‍රතිඵලයේ මෙම වර්ධනයට ප්‍රධාන හේතු වූයේ දැවිතෙල් (HFO) මිල අඩුවීම හේතුවෙන් විකුණුම් පිරිවැය අඩුවීම සහ ලැබිය යුතු විදේශීය ව්‍යවහාර මුදල් මත විනිමය ලාභය රු. මිලියන 1,566.9 කින් වැඩිවීමය.

2.2 ප්‍රධාන ආදායම් හා වියදම් විෂයයන්වල ප්‍රවණතා විශ්ලේෂණය

- (අ) සමාලෝචිත වර්ෂයේ ආදායම ඉකුත් වර්ෂයට සාපේක්ෂව සියයට 9.5 කින් අඩු වී ඇත. එයට සමගාමීව, විකුණුම් පිරිවැය සියයට 17.8 කින් අඩු වී ඇත. එබැවින්, සමාලෝචිත වර්ෂය සඳහා දළ ලාභය සියයට 9.7 කින් වැඩි වී ඇත.
- (ආ) සමාලෝචිත වර්ෂය සඳහා අනෙකුත් මෙහෙයුම් ආදායම ඉකුත් වර්ෂයට සාපේක්ෂව සියයට 3652 කින් වැඩි වී ඇත. ලැබිය යුතු විදේශීය ව්‍යවහාර මුදල් මත විනිමය ලාභය වැඩිවීම මෙම වර්ධනය සඳහා ප්‍රධාන හේතුව විය.
- (ඇ) සමාලෝචිත වර්ෂය සඳහා මූල්‍ය ආදායම ඉකුත් වර්ෂයට සාපේක්ෂව සියයට 35 කින් වැඩි වී ඇත. මෙම වර්ධනයට ප්‍රධාන හේතුව වූයේ දේශීය මුදල් ආයෝජනය මත පොළීය වැඩිවීමය.

2.3 අනුපාත විශ්ලේෂණය

- (අ) සමාගමේ දළ ලාභ අනුපාතය ඉකුත් වර්ෂයට සාපේක්ෂව සියයට 30 සිට සියයට 37 දක්වා වැඩි වී ඇත. සමාගමේ ශුද්ධ ලාභ අනුපාතය ද ඉකුත් වර්ෂයට සාපේක්ෂව සියයට 23 සිට සියයට 35 දක්වා වැඩි වී ඇත.
- (ආ) හිමිකම් මත ප්‍රතිලාභ (ROE) අනුපාතය ඉකුත් වර්ෂයට සාපේක්ෂව සියයට 18 සිට සියයට 21 දක්වා වැඩි වී ඇත.
- (ඇ) සමාගමේ ජංගම අනුපාතය වසර දෙකේදීම 3:1 අගයේ නියතව පැවතුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ ක්‍රියාකාරකම්

විගණන නිරීක්ෂණය

බලශක්තිය මිලදී ගැනීමේ ගිවිසුමට අනුව, විදුලිබලය උත්පාදනය කිරීම සම්බන්ධයෙන් සමාගම විසින් නිකුත් කරන ලද මාසික ඉන්වොයිසි ලංකා විදුලිබල මණ්ඩලය (ලං.වි.ම.) විසින් සමාලෝචනය කරන ලද අතර බොහෝ අවස්ථාවලදී ලං.වි.ම. විසින් භාර ගනු ලබන වටිනාකම ඉන්වොයිස් කරන ලද වටිනාකමට වඩා අඩුය. ලං.වි.ම. එකඟ වූ වටිනාකම තහවුරු කරන අතර වෙනසට බලපෑ හේතු දක්වා නොමැත. කෙසේ වුවද, මෙම වාර්තාව නිකුත් කළ දිනය වන විටත් මෙම ආරවුල සඳහා විසඳුමක් ලබා ගැනීමට සමාගමට නොහැකි වී තිබුණි.

කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම

බලශක්තිය මිලදී ගැනීමේ ගිවිසුමේ අවශ්‍යතාවයට අනුකූලව, වෙනස්කම් පිළිබඳව ලිඛිතව අප වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා අප විසින් ලං.වි.ම. වෙත ලිපි කිහිපයක් යවා ඇතත්, මෙම ලිපි සඳහා ලං.වි.ම. මගින් ප්‍රතිචාර දක්වා නොමැත.

නිර්දේශය

ඉන්වොයිස් කරන ලද වටිනාකම සම්බන්ධයෙන් ලං.වි.ම. සමඟ එකඟතාවයකට පැමිණීමට සමාගම විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.

3.2 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

2003 ජූනි 02 දිනැති රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අංක PED/12 හි 9.3 වගන්තියට අනුව, සමාගම විසින් බඳවා ගැනීමේ පටිපාටියක් සහ උසස් කිරීමේ පටිපාටියක් පිළියෙළ කර නොතිබුණි.

කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම

සමාගමේ සේවයේ නිරතව සිටින්නේ ප්‍රධාන විධායක නිලධාරී, ගණකාධිකාරී සහ සහකාර ගණකාධිකාරී පමණි. තවත් සේවකයන් බඳවා ගැනීම සඳහා සැලසුම් සකස් කර නොමැත. එබැවින්, බඳවා ගැනීමේ පටිපාටියක (SOR) අවශ්‍යතාවක් නොමැත.

නිර්දේශය

සමාගම චක්‍රලේඛ විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

විගණන නිරීක්ෂණය

රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අංක PED/12 හි 6.5.1 වගන්තියට අනුව, මූල්‍ය වර්ෂය අවසන් වී දින 60 ක් ඇතුළත සමාගම විසින් විගණකාධිපතිවරයා වෙත ගිණුම් ඉදිරිපත් කර නොතිබුණි.

කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම

කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම් ලැබී නොමැත.

නිර්දේශය

සමාගම චක්‍රලේඛ විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතුය.

4.2 සංයුක්ත සැලැස්ම

විගණන නිරීක්ෂණය

2003 ජුනි 02 දිනැති රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛ අංක PED/12 අනුව, සමාගම විසින් සංයුක්ත සැලැස්මක් පිළියෙළ කර නොතිබුණි.

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

මෙහෙයවීම් මෙහෙයවීම් 300 කෙරවලපිටිය බලාගාරය සමාගම සතුව පවතින අතර සමාගම විසින් එහි මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබයි. සමාගමේ ගනුදෙනු මිලදී ගන්නා ලද ඉන්ධන සඳහා CPC වෙත සිදු කරනු ලබන ගෙවීම්, උපකරණ සැපයුම්කරු සහ මෙහෙයුම් සහ නඩත්තු (O&M) කොන්ත්‍රාත්තුවේ කළමනාකාරිත්වය විසින් නිර්දේශ කරනු ලබන රසායනික ද්‍රව්‍ය ප්‍රසම්පාදනය සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමතිය ලබා දීමට සීමා වී ඇත. ප්‍රාග්ධන අයවැය ද අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නිර්දේශය

සමාගම වක්‍රලේඛ විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතුය.

4.3 අභ්‍යන්තර විගණනය

විගණන නිරීක්ෂණය

සමාගම විසින් අභ්‍යන්තර විගණන අංශය ස්ථාපනය කර නොතිබුණි.

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

ක්‍රියා පටිපාටිවලට සහ අයවැයට අනුකූල වීම සම්බන්ධ විගණනය ව්‍යවස්ථාපිත විගණකවරයා විසින් ආවරණය කරයි. එබැවින් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අභ්‍යන්තර විගණන කාර්යයක් නිර්දේශ කර නොමැත.

නිර්දේශය

සමාගම වක්‍රලේඛ විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතුය.

4.4 විගණන කමිටුව

විගණන නිරීක්ෂණය

සමාලෝචිත වර්ෂය තුළ සමාගම විසින් විගණන කමිටු පවත්වා නොතිබුණි.

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

ක්‍රියා පටිපාටිවලට සහ අයවැයට අනුකූල වීම සම්බන්ධ විගණනය ව්‍යවස්ථාපිත විගණකවරයා විසින් ආවරණය කරයි. එබැවින් අධ්‍යක්ෂ මණ්ඩලය අභ්‍යන්තර විගණන කාර්යයක් නිර්දේශ කර නොමැත.

නිර්දේශය

සමාගම වක්‍රලේඛ විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතුය.

4.5 නිරසාර සංවර්ධන ඉලක්ක

විගණන නිරීක්ෂණය

නිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ “2030 න්‍යාය පත්‍රය” ට අනුව සියලුම රාජ්‍ය ආයතන එහි විෂය පථය යටතේ ඉලක්ක සහ කාර්යයන් ක්‍රියාත්මක කිරීමට දායකත්වය ලබා දිය යුතුය. කෙසේ වුවද, සමාගම නිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳව දැනුවත්ව නොසිටි අතර සාක්ෂාත් කර ගත යුතු ඉලක්ක, එම ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන් පවතින පරතර සහ ඉලක්ක සපුරා ගැනීමේ ප්‍රගතිය මැනීමට සුදුසු දර්ශක ද හඳුනාගෙන නොතිබුණි.

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

2030 න්‍යාය පත්‍රය පිළිබඳව කිසිවකු විසින් අපට දන්වා නොමැත.

නිර්දේශය

සමාගම නිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ “2030 න්‍යාය පත්‍රයේ” විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතුය.